

කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය - වත්වැල්ල
 ආහාර මෙනුව - 2022 - බාහිර පුහුණු වැඩසටහන් සඳහා

අනු අංකය	විස්තරය	මිල (රු.)	අනු අංකය	විස්තරය	මිල (රු.)
1.1	උදෑසන ආහාරය - පෙ.ව. 7.45		1.4	දිවා ආහාරය - ප.ව. 12.30	
1.1.1	පාන් 1/2, පරිප්පු සහ පොල්සම්බෝල	200.00		මෙනු අංක 02	
1.1.2	පාන්, අලහොදි සහ පොල්සම්බෝල	200.00	1.4.1	කැකුළු බත් සහ සම්බා බත් මාළු ඇඹුල්කියල්(කෙලවල්ලා)/විකන් කරි පරිප්පු කිරි එළවළුවක් (බෝංචි,කොස්,දෙල්, මඤ්ඤාක්කා,බීට් රූට්, කැරට්, මෑ කරල්/බන්ඩක්කා/තෝකෝල්/පොලොස්) තෙලට එළවළුවක්(වම්බොටු,දඹල,රාබු,ලීක්ස්,මාළු මිරිස්,අල,කෙසෙල් මුච්) කොළ මැල්ලුම් පපඩම්	300.00
1.1.3	කිරි බත් සහ කට්ටසම්බෝල	100.00			
1.1.4	සම්බා බත්,අල කිරට සහ පොල් සම්බෝල, කරවල බැඳුම	200.00			
1.1.5	කැකුළු බත්, පරිප්පු සහ පොල් සම්බෝල, කරවල බැඳුම	180.00			
1.1.7	කිරිබත්,පාන්,මාළු ඇඹුල්කියල්(කෙලවල්ලා), පරිප්පු,පොල් සම්බෝල,ලුණු මිරිස්	275.00			
1.1.8	ඉඳිආප්ප,පාන්,මාළු කරිය(කෙලවල්ලා Fish Red curry),අලහොදි,පොල් සම්බෝල	225.00			
1.1.9	ඉඳිආප්ප 25, පරිප්පු සහ මාළු කරි	225.00			
1.1.10	ඉඳිආප්ප 25, පරිප්පු සහ බිත්තර	220.00			
1.1.12	කඩල දිසියක්, පොල් සහ කට්ටසම්බෝල සමග	175.00			
1.1.13	කටුපි දිසියක්, පොල් සහ කට්ටසම්බෝල සමග	175.00			
1.1.14	මුං ඇට දිසියක්, පොල් සහ කට්ටසම්බෝල සමග	180.00		මෙනු අංක 04 (නිර්මාණය)	
1.2	උදෑසන තේ - පෙ.ව. 10.15 සහ සවස තේ - ප.ව. 3.00		1.6.1	කැකුළු බත් සහ සම්බා බත් සෝයාමීට් කරි වම්බොටු මෝජු / මැලේ අච්චාරු හතු / පොලොස් කරිය පරිප්පු කොළ මැල්ලුම් පපඩම්	300.00
1.2.1	හැලප	45.00			
1.2.2	උළු වඩේ	60.00			
1.2.3	පැටිස්	45.00			
1.2.4	පරිප්පු වඩේ	50.00			
1.2.5	කට්ලට්	60.00			
1.2.6	සැන්ඩ්විච්(බිත්තර හෝ මාළු මිශ්‍රණය සහිතව)	50.00			
1.2.7	සමෝසා	45.00			
1.2.8	වොකලට් කේක් කැල්ලක්	70.00	1.7	දිවා ආහාරය - ප.ව. 12.30	
1.2.9	සීනි සම්බෝල පාන්	70.00		විශේෂ මෙනුව	
1.2.10	වයිනිස් රෝල්ස්	70.00	1.7.1	භූමි රයිස්(බාස්මති හෝ කිරි සම්බා) - (භූමි රයිස් නොකන අය සඳහා කැකුළු බත්, සම්බා බත්) විකන් කරි/ ඩෙවල් විකන්/ මාළු කරි / මාළු ඩෙවල් පරිප්පු වම්බොටු මෝජු/ මැලේ අච්චාරු/ එළවළු වොජ්සි පපඩම්, මිරිස් කරල්	500.00
1.2.11	මාළු පාන්	70.00			
1.2.12	පේස්ට්‍රි	80.00			
1.2.13	බටර් කේක් කැල්ලක්	60.00			
1.2.15	එළවළු රොට්ටි	70.00			
1.2.16	වයිනිස් රෝල්ස්	70.00			
1.2.17	බිත්තර පාන්	80.00			
1.2.18	ඔම්ලට් බත්	60.00			
1.2.19	මජරුම් බත්	60.00			
1.2.21	බිත්තර රෝල්	80.00			
1.2.23	පැන් කේක්	40.00			
1.2.24	ලැවරිය	50.00			
1.2.26	ඇඹුල් කෙසෙල් ගෙඩියක්	18.00			
1.2.27	පුවාලු කෙසෙල් ගෙඩියක්	40.00			
1.2.28	පලතුරු පිභානක් (පලතුරු වර්ග 04කින් සමන්විත)	100.00			

අනෙක් පිටුව බලන්න

අනු අංකය	විස්තරය	මිල (රු.)	අනු අංකය	විස්තරය	මිල (රු.)
1.8	රාත්‍රී ආහාරය - ප.ව. 8.30		1.1	බීම වර්ග	
1.8.1	සම්බා බත් හා කැකුළු බත්	350.00	1.10.1	කිරි තේ	60.00
	මාළු ඇඹුල් කියල්		1.10.2	කිරි කහට	45.00
	ජ්ලවළු වර්ග 02ක් (කිරට)		1.10.3	කිරි කෝපි	60.00
	අල බැඳුමක්, පපඩම්,පරිප්පු		1.10.4	ජ්ලේන්ට්	30.00
1.8.2	ඉඳි ආප්ප 25ක්, පරිප්පු සහ මාළුකරි	225.00	1.10.5	කෝපි	50.00
1.8.3	ඉඳි ආප්ප 25ක්, පරිප්පු සහ බිත්තර	220.00	1.10.6	බෙලිමල් සමග හකුරු	60.00
1.8.4	ඉඳි ආප්ප 25ක්, කිරි මාළු සහ පොල් සම්බෝල	250.00	1.10.7	කහට සමග හකුරු	30.00
1.8.7	පැස්ටා සමග මිරිස් මාළු හොඳි	375.00	1.10.8	පලතුරු යුෂ වීදුරුවක්	150.00
1.8.8	නුඩ්ල්ස්, මාළු කරි / විකන් කරි / බිත්තර කරි, පොල්සම්බෝල	375.00	1.10.9	එළවළු සුප්	150.00
1.9.1	විකන් කොන්කු විකන් හොඳි සමග	300.00	1.10.10	වතුර බෝතලයක්	65.00
1.9.2	එග් ෆ්‍රයිඩ් රයිස්	375.00	1.11	අතුරුපස	
	විකන් ඩෙවල්		1.11.1	ෆාවි සැලඩ් (පලතුරු 04 සමග)	150.00
	වීලි ජේස්ට්, පපඩම්		1.11.2	වටලප්පන්	80.00
	වෙජිටබල් වොජ්ස් / බටු මෝස්ටු		1.11.3	කැරමල් ප්‍රඩින්	80.00
1.9.3	විකන් බිරියානි	450.00	1.11.4	යෝගට් කප් (හයිලන්ඩ්,කොන්මලේ,අඹේවෙල)	50.00
	මිංචි කොළ සම්බල		1.11.5	අයිස් ක්‍රීම් (SLS - ISO තත්ව සහතිකය සහිත)	80.00
	තැම්බු බිත්තර		1.11.6	අයිස්ක්‍රීම් සමග ජෙලි (SLS - ISO තත්ව සහතිකය සහිත)	85.00
	අන්තාසි/ලුණු රයිතා		1.11.7	කිරි පැණි(SLS - ISO තත්ව සහතිකය සහිත)	100.00

17% සේවා භාස්තු අය කෙරේ. කලින් කලට රජය විසින් පනවනු ලබන මිල සීමා කිරීම් සහ පාලන මිලට අනුකූල විය යුතුය.

ඔබ වෙත ඇස්තමේන්තු ඉදිරිපත් කරන අවස්ථාවේ පවතින මෙම මිල ගණන් ඔබ ඇතවුම/වෙන්කිරීම තහවුරු කරන අවස්ථාවේදී වෙනස් වී ඇත්නම් එම වෙනස් වූ නව මිල ගෙවිය යුතු බව කාරුණිකව දන්වමි.

සැ.යු. - යම් සැලසුම් කල වැඩසටහනක පලමු ආහාරවේල් කල්තියා සකස් කරන බැවින් ඇතවුම් කල මුළු පිරිස/සංඛ්‍යාව සඳහාම (සැලසුම් කල පිරිසට වඩා සත්‍ය වශයෙන් පැමිණි පිරිස අඩු වුවද) අනිවාර්යයෙන් ගෙවීම් කල යුතුය.